



ދެކުނުމިލަދުހުނުމަދުލު ސަރުކާރުގެ ސެކްރެޓޭރިއެޓް

SECRETARIAT OF THE NORTH MILADHUNMADULU ATOLL COUNCIL

ދެކުނުމިލަދުހުނުމަދުލު ސަރުކާރުގެ ސެކްރެޓޭރިއެޓް

މަސައްސަދާ ސަރުކާރުގެ ސެކްރެޓޭރިއެޓް

2023

6540400 

info@shaviyani.gov.mv 

shaviyani.gov.mv 

4..... 1. නව නිලධාරීන්, නව නිලධාරීන් සඳහා පුහුණුව

4..... 1.1. නව නිලධාරීන් සඳහා පුහුණුව

4 1.2. නව නිලධාරීන් සඳහා පුහුණුව

6..... 1.3. නව නිලධාරීන් සඳහා පුහුණුව

6..... 1.4. නව නිලධාරීන් සඳහා පුහුණුව

6..... 1.5. නව නිලධාරීන් සඳහා පුහුණුව

7..... 1.6. නව නිලධාරීන් සඳහා පුහුණුව

8..... 1.7. නව නිලධාරීන් සඳහා පුහුණුව

10..... 1.8. නව නිලධාරීන් සඳහා පුහුණුව

10..... 1.9. නව නිලධාරීන් සඳහා පුහුණුව

2. නව නිලධාරීන් සඳහා පුහුණුව

10..... 2.1. නව නිලධාරීන් සඳහා පුහුණුව

10..... 2.2. නව නිලධාරීන් සඳහා පුහුණුව

11..... 2.3. නව නිලධාරීන් සඳහා පුහුණුව

11..... 2.4. නව නිලධාරීන් සඳහා පුහුණුව

15..... 2.5. නව නිලධාරීන් සඳහා පුහුණුව

18..... 2.6. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 2.7. නව නිලධාරීන් සඳහා පුහුණුව

3. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.1. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.2. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.3. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.4. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.5. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.6. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.7. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.8. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.9. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.10. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.11. නව නිලධාරීන් සඳහා පුහුණුව

19..... 3.12. නව නිලධාරීන් සඳහා පුහුණුව



3.23. Երկուստե՛ր արժեքը նաև բնական հասկացողությամբ չի կարող հասկացվել, երբ խիստ ցածր է ընկերության արժեքը և այդ ընկերության բոլոր խնայողները:

25

3.24. Երբ նրանց համար ընկերության արժեքը կարող է լինել զրոյից ցածր, ընկերության արժեքը կարող է լինել ցածր, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

3.25. Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:

Երբ ընկերության արժեքը ցածր է, ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է, երբ ընկերության արժեքը ցածր է:



නිර්දේශ

1. නිර්දේශ රීති පිළිබඳව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

1.1. නිර්දේශ

නිර්දේශයක් සම්බන්ධ කර ඇති නිර්දේශ රීති පිළිබඳව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත. 20 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

1.1.1. නිර්දේශය 4 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

#	නිර්දේශය	වරින් පසුව
1	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත
2	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත
3	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත
4	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත
5	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත

1.2. නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

නිර්දේශයක් සම්බන්ධ කර ඇත. 112 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත. 1 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත. 2 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

නිර්දේශය 4 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත (2022 ජනවාරි 2023 අගෝස්තු 2022 වන විට).

නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත	නිර්දේශයක් සම්බන්ධ කර ඇත
00	47	47	52

1.2.1. නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

1.2.2. 2022 ජනවාරි 2023 අගෝස්තු 2022 වන විට, නිර්දේශයක් සම්බන්ධ කර ඇත. 48 වන වරින් පසුව, නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත. නිර්දේශයක් සම්බන්ධ කර ඇත.

<p>1.7.5</p> <p>1.7.6</p>	<p>1.7.5</p> <p>1.7.6</p>	<p>1.7.5</p> <p>1.7.6</p>
---------------------------	---------------------------	---------------------------

ಕ್ರೋಸ ಕಾರ

- 2. ಕರ್ನಾಟಕ ಮತ್ತು ಹತ್ತಿ ಕ್ರೋಸ ಕಾರದ ವಿವರಗಳಿಗೆ ಅನುಬಂಧದ ಅಧ್ಯಕ್ಷೀಯವರ ನೇತೃತ್ವದಲ್ಲಿ ಕೈಗೆತ್ತಿಕೊಂಡು ನಿರ್ವಹಿಸುವ ಕಾರ್ಯಕ್ರಮದ ಸಾರಾಂಶವನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.1. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.1.1. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-

ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮ

ಕ್ರೋಸ ಕಾರ	ಕ್ರೋಸ ಕಾರದ ವಿವರ
2.1.1	ಕರ್ನಾಟಕ ಮತ್ತು ಹತ್ತಿ ಕ್ರೋಸ ಕಾರದ ವಿವರಗಳಿಗೆ ಅನುಬಂಧದ ಅಧ್ಯಕ್ಷೀಯವರ ನೇತೃತ್ವದಲ್ಲಿ ಕೈಗೆತ್ತಿಕೊಂಡು ನಿರ್ವಹಿಸುವ ಕಾರ್ಯಕ್ರಮದ ಸಾರಾಂಶವನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-

2.2. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ವಿವರ

- 2.2.1. ಕರ್ನಾಟಕ ಮತ್ತು ಹತ್ತಿ ಕ್ರೋಸ ಕಾರದ ವಿವರಗಳಿಗೆ ಅನುಬಂಧದ ಅಧ್ಯಕ್ಷೀಯವರ ನೇತೃತ್ವದಲ್ಲಿ ಕೈಗೆತ್ತಿಕೊಂಡು ನಿರ್ವಹಿಸುವ ಕಾರ್ಯಕ್ರಮದ ಸಾರಾಂಶವನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.2.2. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.2.3. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.2.4. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.2.5. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-
- 2.2.6. ಅನುಬಂಧದ ಕಾರ್ಯಕ್ರಮದ ಮೂಲಭೂತ ಕಾರ್ಯಕ್ರಮಗಳನ್ನು ಈ ಕೆಳಕಂಡಂತಿ-



මූලාශ්‍රය	අංකය
<p>2.2.4 ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් 10.53 වන වගුවේ ඇති ක්‍රියාමාර්ගයේ සඳහන් කර ඇත. (P-CIR-2020-50-13) 9 වන වගුවේ (2020) වන ක්‍රියාමාර්ගයේ සඳහන් කර ඇත. ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත. (R)/2022-58 (ර) 23 වන වගුවේ සඳහන් කර ඇත. ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.</p>	2.2.4

2.3. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග

2.3.1. ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත. 2022 වසරේ අවසන් වන විට ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත. 2023 වසරේ 10 වන වගුවේ නව ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.3.2. ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත. 2023 වසරේ අවසන් වන විට ක්‍රියාමාර්ගයේ නව ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත. 2023 වසරේ 10 වන වගුවේ නව ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.1. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.2. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත. "වග" වන ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.1. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.2. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.3. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.4. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.5. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.6. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.

2.4.3.7. නව ක්‍රියාමාර්ගයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් සඳහන් කර ඇත.



2.4.4. 2.4.4.1. 2.4.4.2. 2.4.4.3. 2.4.4.4. 2.4.4.5.

2.4.4.1. 2.4.4.2. 2.4.4.3. 2.4.4.4. 2.4.4.5.

2.4.4.2. 2.4.4.3. 2.4.4.4. 2.4.4.5.

2.4.4.3. 2.4.4.4. 2.4.4.5.

2.4.4.4. 2.4.4.5.

2.4.4.5. 2.4.4.6. 2.4.4.7. 2.4.4.8.

2.4.4.6. 2.4.4.7. 2.4.4.8.

2.4.4.7. 2.4.4.8.

2.4.4.8.

2.4.6. 2.4.6.1. 2.4.6.2. 2.4.6.3. 2.4.6.4. 2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6. 2.4.6.1. 2.4.6.2. 2.4.6.3. 2.4.6.4. 2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.1. 2.4.6.2. 2.4.6.3. 2.4.6.4. 2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.2. 2.4.6.3. 2.4.6.4. 2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.3. 2.4.6.4. 2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.4. 2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.5. 2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.6. 2.4.6.7. 2.4.6.8.

2.4.6.7. 2.4.6.8.

2.4.6.8.

මට්ටම	මාර්ගගත
2.4.4.5	2.4.4.5. 2.4.4.6. 2.4.4.7. 2.4.4.8.
2.4.4.6	2.4.4.6. 2.4.4.7. 2.4.4.8.



2.6. 2.6.1 2.6.2 2.6.3

2.6.1 2.6.2 2.6.3

2.6.2 2.6.3

2.6.3

2.6.1 2.6.2 2.6.3

2.6.1	2.6.2	2.6.3
2.6.1	2.6.2	2.6.3



3.5.2. ئۆزىنى سىرتقى ئۇچۇر تېخنىكا ئارقىلىق تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ۋە باشقا ئۇچۇر تېخنىكا ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

3.7. جەمئىيەتتىكى ئۇچۇر تېخنىكا ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

3.7.1. ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

3.7.2. جەمئىيەتتىكى ئۇچۇر تېخنىكا ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش

مەزمۇنى	ھۆججەت نومۇرى
3.7.1 جەمئىيەتتىكى ئۇچۇر تېخنىكا ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.	3.7.1
3.7.2 جەمئىيەتتىكى ئۇچۇر تېخنىكا ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.	3.7.2

3.8. ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

3.8.1. ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش

مەزمۇنى	ھۆججەت نومۇرى
3.8.1 جەمئىيەتتىكى ئۇچۇر تېخنىكا ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.	3.8.1

3.9. ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.

3.9.1. ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش ئارقىلىق ئۆزىنى تەسۋىرلەش.



3.9.2. نایاب و کمیاب گشته های معدنی و فلزی و غیر فلزی را در این سند راجع به این موارد و سایر موارد ذکر شده است.

این سند را در صورت لزوم می توان

شماره سند	موضوع
3-9.1	تفصیلاتی از این سند در خصوص استخراج و بهره برداری از سنگ های گرانیت (تفصیلات در پیوسته)
3-9.2	7/2010) و 23 (ر) 91 و 92 و 93 و 94 و 95 و 96 و 97 و 98 و 99 و 100 و 101 و 102 و 103 و 104 و 105 و 106 و 107 و 108 و 109 و 110 و 111 و 112 و 113 و 114 و 115 و 116 و 117 و 118 و 119 و 120 و 121 و 122 و 123 و 124 و 125 و 126 و 127 و 128 و 129 و 130 و 131 و 132 و 133 و 134 و 135 و 136 و 137 و 138 و 139 و 140 و 141 و 142 و 143 و 144 و 145 و 146 و 147 و 148 و 149 و 150 و 151 و 152 و 153 و 154 و 155 و 156 و 157 و 158 و 159 و 160 و 161 و 162 و 163 و 164 و 165 و 166 و 167 و 168 و 169 و 170 و 171 و 172 و 173 و 174 و 175 و 176 و 177 و 178 و 179 و 180 و 181 و 182 و 183 و 184 و 185 و 186 و 187 و 188 و 189 و 190 و 191 و 192 و 193 و 194 و 195 و 196 و 197 و 198 و 199 و 200 و 201 و 202 و 203 و 204 و 205 و 206 و 207 و 208 و 209 و 210 و 211 و 212 و 213 و 214 و 215 و 216 و 217 و 218 و 219 و 220 و 221 و 222 و 223 و 224 و 225 و 226 و 227 و 228 و 229 و 230 و 231 و 232 و 233 و 234 و 235 و 236 و 237 و 238 و 239 و 240 و 241 و 242 و 243 و 244 و 245 و 246 و 247 و 248 و 249 و 250 و 251 و 252 و 253 و 254 و 255 و 256 و 257 و 258 و 259 و 260 و 261 و 262 و 263 و 264 و 265 و 266 و 267 و 268 و 269 و 270 و 271 و 272 و 273 و 274 و 275 و 276 و 277 و 278 و 279 و 280 و 281 و 282 و 283 و 284 و 285 و 286 و 287 و 288 و 289 و 290 و 291 و 292 و 293 و 294 و 295 و 296 و 297 و 298 و 299 و 300 و 301 و 302 و 303 و 304 و 305 و 306 و 307 و 308 و 309 و 310 و 311 و 312 و 313 و 314 و 315 و 316 و 317 و 318 و 319 و 320 و 321 و 322 و 323 و 324 و 325 و 326 و 327 و 328 و 329 و 330 و 331 و 332 و 333 و 334 و 335 و 336 و 337 و 338 و 339 و 340 و 341 و 342 و 343 و 344 و 345 و 346 و 347 و 348 و 349 و 350 و 351 و 352 و 353 و 354 و 355 و 356 و 357 و 358 و 359 و 360 و 361 و 362 و 363 و 364 و 365 و 366 و 367 و 368 و 369 و 370 و 371 و 372 و 373 و 374 و 375 و 376 و 377 و 378 و 379 و 380 و 381 و 382 و 383 و 384 و 385 و 386 و 387 و 388 و 389 و 390 و 391 و 392 و 393 و 394 و 395 و 396 و 397 و 398 و 399 و 400 و 401 و 402 و 403 و 404 و 405 و 406 و 407 و 408 و 409 و 410 و 411 و 412 و 413 و 414 و 415 و 416 و 417 و 418 و 419 و 420 و 421 و 422 و 423 و 424 و 425 و 426 و 427 و 428 و 429 و 430 و 431 و 432 و 433 و 434 و 435 و 436 و 437 و 438 و 439 و 440 و 441 و 442 و 443 و 444 و 445 و 446 و 447 و 448 و 449 و 450 و 451 و 452 و 453 و 454 و 455 و 456 و 457 و 458 و 459 و 460 و 461 و 462 و 463 و 464 و 465 و 466 و 467 و 468 و 469 و 470 و 471 و 472 و 473 و 474 و 475 و 476 و 477 و 478 و 479 و 480 و 481 و 482 و 483 و 484 و 485 و 486 و 487 و 488 و 489 و 490 و 491 و 492 و 493 و 494 و 495 و 496 و 497 و 498 و 499 و 500 و 501 و 502 و 503 و 504 و 505 و 506 و 507 و 508 و 509 و 510 و 511 و 512 و 513 و 514 و 515 و 516 و 517 و 518 و 519 و 520 و 521 و 522 و 523 و 524 و 525 و 526 و 527 و 528 و 529 و 530 و 531 و 532 و 533 و 534 و 535 و 536 و 537 و 538 و 539 و 540 و 541 و 542 و 543 و 544 و 545 و 546 و 547 و 548 و 549 و 550 و 551 و 552 و 553 و 554 و 555 و 556 و 557 و 558 و 559 و 560 و 561 و 562 و 563 و 564 و 565 و 566 و 567 و 568 و 569 و 570 و 571 و 572 و 573 و 574 و 575 و 576 و 577 و 578 و 579 و 580 و 581 و 582 و 583 و 584 و 585 و 586 و 587 و 588 و 589 و 590 و 591 و 592 و 593 و 594 و 595 و 596 و 597 و 598 و 599 و 600 و 601 و 602 و 603 و 604 و 605 و 606 و 607 و 608 و 609 و 610 و 611 و 612 و 613 و 614 و 615 و 616 و 617 و 618 و 619 و 620 و 621 و 622 و 623 و 624 و 625 و 626 و 627 و 628 و 629 و 630 و 631 و 632 و 633 و 634 و 635 و 636 و 637 و 638 و 639 و 640 و 641 و 642 و 643 و 644 و 645 و 646 و 647 و 648 و 649 و 650 و 651 و 652 و 653 و 654 و 655 و 656 و 657 و 658 و 659 و 660 و 661 و 662 و 663 و 664 و 665 و 666 و 667 و 668 و 669 و 670 و 671 و 672 و 673 و 674 و 675 و 676 و 677 و 678 و 679 و 680 و 681 و 682 و 683 و 684 و 685 و 686 و 687 و 688 و 689 و 690 و 691 و 692 و 693 و 694 و 695 و 696 و 697 و 698 و 699 و 700 و 701 و 702 و 703 و 704 و 705 و 706 و 707 و 708 و 709 و 710 و 711 و 712 و 713 و 714 و 715 و 716 و 717 و 718 و 719 و 720 و 721 و 722 و 723 و 724 و 725 و 726 و 727 و 728 و 729 و 730 و 731 و 732 و 733 و 734 و 735 و 736 و 737 و 738 و 739 و 740 و 741 و 742 و 743 و 744 و 745 و 746 و 747 و 748 و 749 و 750 و 751 و 752 و 753 و 754 و 755 و 756 و 757 و 758 و 759 و 760 و 761 و 762 و 763 و 764 و 765 و 766 و 767 و 768 و 769 و 770 و 771 و 772 و 773 و 774 و 775 و 776 و 777 و 778 و 779 و 780 و 781 و 782 و 783 و 784 و 785 و 786 و 787 و 788 و 789 و 790 و 791 و 792 و 793 و 794 و 795 و 796 و 797 و 798 و 799 و 800 و 801 و 802 و 803 و 804 و 805 و 806 و 807 و 808 و 809 و 810 و 811 و 812 و 813 و 814 و 815 و 816 و 817 و 818 و 819 و 820 و 821 و 822 و 823 و 824 و 825 و 826 و 827 و 828 و 829 و 830 و 831 و 832 و 833 و 834 و 835 و 836 و 837 و 838 و 839 و 840 و 841 و 842 و 843 و 844 و 845 و 846 و 847 و 848 و 849 و 850 و 851 و 852 و 853 و 854 و 855 و 856 و 857 و 858 و 859 و 860 و 861 و 862 و 863 و 864 و 865 و 866 و 867 و 868 و 869 و 870 و 871 و 872 و 873 و 874 و 875 و 876 و 877 و 878 و 879 و 880 و 881 و 882 و 883 و 884 و 885 و 886 و 887 و 888 و 889 و 890 و 891 و 892 و 893 و 894 و 895 و 896 و 897 و 898 و 899 و 900 و 901 و 902 و 903 و 904 و 905 و 906 و 907 و 908 و 909 و 910 و 911 و 912 و 913 و 914 و 915 و 916 و 917 و 918 و 919 و 920 و 921 و 922 و 923 و 924 و 925 و 926 و 927 و 928 و 929 و 930 و 931 و 932 و 933 و 934 و 935 و 936 و 937 و 938 و 939 و 940 و 941 و 942 و 943 و 944 و 945 و 946 و 947 و 948 و 949 و 950 و 951 و 952 و 953 و 954 و 955 و 956 و 957 و 958 و 959 و 960 و 961 و 962 و 963 و 964 و 965 و 966 و 967 و 968 و 969 و 970 و 971 و 972 و 973 و 974 و 975 و 976 و 977 و 978 و 979 و 980 و 981 و 982 و 983 و 984 و 985 و 986 و 987 و 988 و 989 و 990 و 991 و 992 و 993 و 994 و 995 و 996 و 997 و 998 و 999 و 1000

3-10. تفصیلاتی از این سند در خصوص استخراج و بهره برداری از سنگ های گرانیت (تفصیلات در پیوسته)

3-10.1. تفصیلاتی از این سند در خصوص استخراج و بهره برداری از سنگ های گرانیت (تفصیلات در پیوسته)

این سند را در صورت لزوم می توان

شماره سند	موضوع
3-10.1	تفصیلاتی از این سند در خصوص استخراج و بهره برداری از سنگ های گرانیت (تفصیلات در پیوسته)

3-11. تفصیلاتی از این سند در خصوص استخراج و بهره برداری از سنگ های گرانیت (تفصیلات در پیوسته)



مۆھرىمى	ھۆججەت
3.14.1	تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش (ئىشلىرىنى سۈرۈش)
3.14.2	7/2010) نىڭ 23 (س) 14-ماددىسىدا تىزىلغان ھۆججەتلەر ئۈچۈن تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

3.15. ئىسپات قىلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش

3.15.1. تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

3.15.2. ھۆججەت ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

ئىسپات قىلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش

مۆھرىمى	ھۆججەت
3.15.1	تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش (ئىشلىرىنى سۈرۈش)
	7/2010) نىڭ 23 (س) 15-ماددىسىدا تىزىلغان ھۆججەتلەر ئۈچۈن تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

3.16. تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

3.16.1. تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

ئىسپات قىلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش

مۆھرىمى	ھۆججەت
3.16.1	تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش (ئىشلىرىنى سۈرۈش)
	7/2010) نىڭ 23 (س) 16-ماددىسىدا تىزىلغان ھۆججەتلەر ئۈچۈن تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش ۋە تېررورلىقنىڭ ئالدىنى ئېلىش.

3.17-3.17.1 3.17.1 3.17.1 3.17.1

3.17.1 3.17.1 3.17.1 3.17.1 3.17.1 3.17.1

3.18 3.18.1 3.18.1 3.18.1 3.18.1

3.18.1 3.18.1 3.18.1 3.18.1 3.18.1 3.18.1

3.19 3.19.1 3.19.1 3.19.1 3.19.1

3.19.1 3.19.1 3.19.1 3.19.1 3.19.1 3.19.1

3.21 3.21.1 3.21.1 3.21.1 3.21.1 3.21.1

3.21.1 3.21.1 3.21.1 3.21.1 3.21.1 3.21.1

3.21.1 3.21.1 3.21.1 3.21.1 3.21.1

3.21.1	
3.21.1	3.21.1



රජයේ සේවයේ

4. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග

මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග පිළිබඳව විස්තරයක් ලෙස 03 වන කොටසේ (ඔ) ටීකා සහිතව සඳහන් කර ඇත.

4.1. සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග

- 4.1.1. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.
- 4.1.2. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.
- 4.1.3. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.
- 4.1.4. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.
- 4.1.5. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම. (විස්තරය සඳහා බැලීමේ ක්‍රියාමාර්ග බලන්න.)
- 4.1.6. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.

විස්තරය සඳහා මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග

මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	විස්තරය
මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	4.1.1
මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	4.1.2 (7/2010) ටී 3 වන කොටසේ (ඔ) ටීකා සහිතව සඳහන් කර ඇත.
මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.
මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.

4.2. මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම

මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.
මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග	මාර්ගගතව සේවාවන් සැපයීමේ ක්‍රියාමාර්ග සඳහා වැඩිදුරටත් විස්තරයක් ලෙස බැලීම.



ደብዳቤው የተሰጠበት ተከታይ ሰነድ ለማድረግ ይገባል፡፡ ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ማለት ነው፡፡

- 4.2.1 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.2 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.3 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.4 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.5 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.6 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.7 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.8 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
- 4.2.9 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡

ገጽ 4 ለማድረግ ያለፈው ሰነድ

ክፍል	ጽንፈ
4.2.8	ክፍል 107-1 (አ) ን ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡
4.2.9	ክፍል 107-1 (ለ) ን ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡

4.3 ለማድረግ ያለፈው ሰነድ

- 4.3.1 ለማድረግ ያለፈው ሰነድ ለማድረግ ይገባል፡፡

5.3. කළමනාකරණ මාර්ගෝපදේශ

මාර්ගෝපදේශයේ අංකය	මාර්ගෝපදේශයේ නම	මාර්ගෝපදේශයේ අංකය	මාර්ගෝපදේශයේ නම
00	සාමාන්‍ය මාර්ගෝපදේශය	37	මාර්ගෝපදේශයේ අංකය
			52

5.3.1. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 37 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.2. 2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා කාලය තුළ මාර්ගෝපදේශයේ අංකය 33 සහ 37 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.3. 2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා කාලය තුළ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 33 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.4. 2022 ජනවාරි මාසයේ සිට 2023 ජනවාරි මාසය දක්වා කාලය තුළ මාර්ගෝපදේශයේ අංකය 35 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.5. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 33 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.6. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 33 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.7. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය

#	මාර්ගෝපදේශයේ නම	මාර්ගෝපදේශයේ අංකය	මාර්ගෝපදේශයේ අංකය
1	මාර්ගෝපදේශයේ අංකය 36	36	36
2	මාර්ගෝපදේශයේ අංකය 35	35	35
3	මාර්ගෝපදේශයේ අංකය 37	37	37
4	මාර්ගෝපදේශයේ අංකය 37	37	37
5	මාර්ගෝපදේශයේ අංකය 36	36	36

5.3.8. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 37 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.9. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 37 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

5.3.10. කළමනාකරණ මාර්ගෝපදේශයේ අංකය 00 සහ 37 යටතේ සඳහන් කර ඇති මාර්ගෝපදේශයන් පිළිබඳව විධිමත් කිරීමක් සිදු කළේය.

خبرنامه سرپرستی

محل	نام	مقام
	رئیس هیئت مدیره	رئیس هیئت مدیره
	رئیس هیئت مدیره	رئیس هیئت مدیره
	رئیس هیئت مدیره	رئیس هیئت مدیره
	رئیس هیئت مدیره	رئیس هیئت مدیره

feevah

